



ලිපායමාරුගවල ස්වභාවය

තරංග පයනක්ද



ව්‍යාපාර කළමනාකරණය විෂය නිර්දේශය

1. කළමනාකරණ හැඳින්වීම සහ විවිධ කළමනාකරණ දුරශ්‍රෙණයන් (10%)
2. කළමනාකරණ ක්‍රියාවලියේ ලිතයන් (35%)
 - ආයතනික තීරණ ගැනීම
 - සංවිධාන සැලසුම්කරණය
 - සංවිධාන ව්‍යුහය හා තීර්මාණය
 - මෙහෙයුමේ ක්‍රියාවලිය (නායකත්වය සහ අභිප්‍රේරණය)
 - සංවිධාන සන්නිවේදනය
 - සංවිධානමය පාලනය
3. මෙහෙයුම් කළමනාකරණය (10%)
4. අලෙවී කළමනාකරණය (15%)
5. මානව සම්පත් කළමනාකරණය (15%)
6. වෙනස කළමනාකරණය (5%)
7. උපායමාර්ගවල ස්වභාවය (10%)

©JMC vLearning

ආයතනික ඉලක්ක ඉටුකර ගැනීම සඳහා ඇති පුළුල්
සැලස්මක් ලෙස උපායමාර්ග හඳුනාගත හැක


ආයතනික අරමුණු ඉටුකර ගැනීම් , තීර්වවනය කිරීමන් සඳහා ගොඳාගෙන්නා
පුළුල් වැඩසටහනක් ලෙසන් කාලාන්තරයක් තුළ ආයතනය තම පරිසරයට
දක්වන ආයතනික ප්‍රතිචාරය ලෙසන් උපායමාර්ග හඳුනාගත හැක

©JMC vLearning

4

උපායමාර්ග වර්ග (Type of Strategies)

බොහෝමයක් ආයතන තම ආයතනික මට්ටම් වෙත උපායමාර්ග තැනීමේ නිරත වේ



©JMC vLearning

5

සාංගමික මට්ටම් උපාය මාර්ග (Corporate Level Strategy)

ආයතනයක ඉහළ කළමනාකරණය විසින් මෙම උපායමාර්ග සකස් කරන අතර මෙමගින් නව ව්‍යාපාර අත්සත්කර ගැනීම්, ව්‍යාපාර ඒකක / නිෂ්පාදන අංශවල අපසරණය වැනි උපායමාර්ග මේ නිදසුන්වේ. මෙම ක්‍රියාවලියේ දී ඉහළ කළමනාකාරීත්වය විසින් පහත ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ

- සමාගම සම්බන්ධ විය යුත්තේ කුමන ආකාරයේ ව්‍යාපාරයක් සමගද?
- ව්‍යාපාර වල අරමුණු හා අජේක්ෂාවන් මොනවාද?
- ඉලක්ක ලගා කර ගැනීම සඳහා සම්පත් බෙදා හරන්නේ කෙසේද?

©JMC vLearning

6

ව්‍යාපාර මට්ටමේ උපායමාර්ග (Business Level Strategy)

සංවිධානය සතු උපායමාර්ගක ව්‍යාපාර ඒකක ඉලක්ක කොටගත් ව්‍යාපාර ඒකක විහි ලහ මධ්‍යස්ථාන ලෙස හඳුනාගත හැක මෙම ව්‍යාපාර මට්ටමේ උපායමාර්ග පහත ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙයි.

1. වෙළඳපළ තුළ ව්‍යාපාර තරගකරුවන් කෙසේද?
2. කුමන නිෂ්පාදිත ඉදිරිපත් කරයිද?
3. ගනුදෙනුකරුවන් කවුරුන්ද?
4. ව්‍යාපාරය තුළ සම්පත් බෙදා ඇත්තේ කෙසේද?

මෙම උපායමාර්ග තුළත් ව්‍යාපාරයක් තරගකාරී වාසි ලබාගන්නේ කෙසේද යන්න අවධාරණය කරයි. මිල උපායමාර්ග, ප්‍රෘත්ස් උපායමාර්ග, ඉලක්කගත බණ්ඩන උපායමාර්ග මීට නිළුපුත්ය.

©JMC vLearning

7

ශ්‍රීතිය මට්ටමේ උපායමාර්ග (Functional - Level Strategy)

- ආයතනයකට විවිධ ශ්‍රීතයන්ගේ අරමුණු ඉටුකර දීම සඳහා ගොනා ගන්නා උපායමාර්ග මින් අදහස් කරයි.
- ඒ අනුව අලෙවිකරණ ශ්‍රීතයේ අලෙවිකරණ උපායමාර්ගද මානව සම්පත් කළමණාකරන ශ්‍රීතයේ මානව සම්පත් උපායමාර්ග යනාදි වශයෙන් උපායමාර්ග පිළිවෙළ කරයි
- නමුත් මෙම උපායමාර්ග නිර්මාණයේදී ඒවා ව්‍යාපාර ඒකක හා සාංගමික උපායමාර්ග පදනම් කොට ගතයුතුය

©JMC vLearning

8

ආයතනයේ විවිධ උපායමාර්ග වර්ග

සංචිත විධාන සංඛ්‍යාත්මක ප්‍රාග්ධන මෘදුකාංග විසින් විවිධ උපායමාර්ග වර්ග කළමනාකරුවන් විසින් අනුගමනය කරන විවිධ උපායමාර්ග වර්ග කිහිපයක්

ලේකාබද්ධ උපායමාර්ග

විස්තීර්ණ උපායමාර්ග

විවිධාංගිකරණ උපායමාර්ග

ආරක්ෂණ උපායමාර්ග

පෝටර්ගේ සම්මත උපායමාර්ග

ලේකාබද්ධ උපායමාර්ග (Integration Strategies)

- බෙදාහර්න්නන්, සැපයුම්කරුවන්, තරගකරුවන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගනීමින් ඔවුන් පාලනය කිරීම පිණිස ව්‍යාපාරික ආයතන ලේකාබද්ධ උපායමාර්ග හාවිතා කරයි
- ඉදිරි ලේකාබද්ධවීම, පසු ලේකාබද්ධ වීම සහ තිරස් ලේකාබද්ධ වීම යනුවෙන් ලේකාබද්ධ උපායමාර්ග තවදුරටත් වර්ග කළ හැකිය

I. ඉදිරි ලේකාබද්ධවීම (Forward Integration)

තම නිෂ්පාදිත බෙදාහර්න්නන් හෝ ඒවා අමෙවිකරණු ලබන සිල්ලර වෙළෙඳුන් පාලනය කිරීම පිණිස ව්‍යාපාරික ආයතන විසින් ඉදිරි ලේකාබද්ධ උපායමාර්ගය හාවිතා කරයි

නිදසුනක් ලෙස පරිගණකයක නිෂ්පාදන සමාගමක් පරිගණක අමෙවිහල් සමඟ ලේකාබද්ධ වී කටයුතු කිරීම දැක්වීමට පූර්විත

II. පසු ඒකාබද්ධතිම (Backward Integration)

- තම සැපයුම්කරුවන් පාලනය කිරීමේ අරමුණින් සමාගම් පසු ඒකාබද්ධ උපායමාර්ගය භාවිතා කරයි
- සමාගම් වර්තමාන සැපයුම්කරුවන් විශ්වාසදායී නොවීම ඔවුන්ගේ සැපයුම් විවිධාකාරීවීම, වර්තමාන සැපයුම්කරුවන්ට සමාගම් අවශ්‍යතා ඉටුකළ නොහැකිවීම නිසා සමාගම් මෙවති උපායමාර්ගයක් අනුගමනය කිරීමට යොමුවේ
- මේ නිසා බාහිර සැපයුම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට පෙළඳූ. නිදසුනක් ලෙස මෝටර් රථ නිපදවන සමාගම් තමන්ට අවශ්‍ය කරන මෝටර් රථ උපාංග මිලදී ගැනීම පිණිස බාහිර සැපයුම්කරුවන්ට යොදා ගැනීම දැක්වීමට ප්‍රථම ප්‍රථම ප්‍රථම ප්‍රථම ප්‍රථම

©JMC vLearning

11

III. තිරස් ඒකාබද්ධතිම (Horizontal Integration)

- සමාගම්වල තරගකරුවන්ට පාලනය කිරීම පිණිස විම තරගකරුවන් සමඟ ඒකාබද්ධතිමේ උපායමාර්ගය තිරස් ඒකාබද්ධ උපායමාර්ගය ලෙස හැඳින්වේ
- සංයෝගනය (Merger) අන්පත් කරගැනීම (Acquisition) සහ මිලදීගැනීම තිරස් ඒකාබද්ධතිමේ කුම කිහිපයකි.
- සමාගම විසින් සමාගම මිලදීගෙන ලෝකයේ විශාල පරිගණක සමාගමක් බවට පත්වීම තිරස් ඒකාබද්ධතිමට නොද නිදසුනකි.



©JMC vLearning

12

විස්තීර්ණ උපායමාර්ගය (Intensive Strategies)

සමාගමක් විසින් ඉහළ පරිණාමයක් දරමින් විති නිෂ්පාදන සංවර්ධනය කර ගැනීම පිනිස භාවිතා කරන උපායමාර්ග විස්තීර්ණ උපායමාර්ග මෙස හැඳින්වේ

වෙළඳ පොල අල්ලා ගැනීම

වෙළඳ පොල සංවර්ධනය

නිෂ්පාදන සංවර්ධනය

විස්තීර්ණ උපායමාර්ගය (Intensive Strategies)

I. වෙළඳ පොල අල්ලා ගැනීම (Market Penetration)

- වර්තමාන භාණ්ඩ හෝ සේවාවන්ට ඉහළ වෙළඳපොල කොටසක් අයත්කර ගැනීම වෙළඳපොල අල්ලාගැනීමේ උපායමාර්ගයෙහි මූලික අරමුණායි
- විකුණුම් සේවක සංඛ්‍යාව වැඩිකිරීම, ප්‍රවාරණ වියදුම වැඩිකිරීම, විකුණුම් ප්‍රවර්ධන තුම හඳුන්වාදීම, මහජන සම්බන්ධතා පුළුල් කිරීම වැනි තුම ඔස්සේ සමාගම් මෙම උපාය මාර්ගය දියෙන් කරයි

II. වෙළඳපොල සංවර්ධනය (Market Development)

- නව භූගෝල පුද්ගලික සමාගම් විසින් තමන්ගේ වර්තමාන භාණ්ඩ හෝ සේවාවන් හඳුන්වාදීම වෙළඳපොල සංවර්ධනය උපායමාර්ගය මෙස හැඳින්වේ

III. නිෂ්පාදන සංවර්ධනය (Product Development)

- තමන්ගේ වර්තමාන භාණ්ඩ හෝ සේවාවන් වෙනස් කරමින් හෝ වැඩිදියුණු කරමින් විකුණුම් ඉහළ නංවාගැනීම පිනිස සමාගම් නිෂ්පාදන සංවර්ධන උපායමාර්ගය යොදාගැනී

විවිධාංගීකරණ උපායමාර්ගය (Diversification Strategies)

නිෂ්පාදිත සහ වෙළෙඳපොලටේ දෙඅංශයම සංවර්ධනය කරමින් සමාගම් විවිධාංගීකරණ උපායමාර්ග භාවිතා කරයි

ආක්‍රිත
විවිධාංගීකරණය

තිරස් විවිධාංගීකරණය

බහු විවිධාංගීකරණය

©JMC vLearning

15

විවිධාංගීකරණ උපායමාර්ගය (Diversification Strategies)

I. ආක්‍රිත විවිධාංගීකරණය (Concentric Diversification)

- සමාගමක් වර්තමාන භාණ්ඩ හෝ සේවාවන්වලට සම්බන්ධ නව භාණ්ඩ හෝ සේවාවන් විකතු කිරීම ආක්‍රිත විවිධාංගීකරණ උපායමාර්ගය ලෙස හැඳින්වේ

II. තිරස් විවිධාංගීකරණය (Horizontal Diversification)

- සමාගමක වර්තමාන ගණුදෙනුකරුවන් වෙත විහි වර්තමාන භාණ්ඩ හෝ සේවාවන්වලට වෙනස් භාණ්ඩ හෝ සේවාවන් හඳුන්වාදීම තිරස් විවිධාංගීකරණ උපායමාර්ගය ලෙස හැඳින්වේ
- විශාල පරිමානයේ රේඛල් තම කුම් භාගය තුළ බැංකු, ආපනුගාලා, ඔස්සුකැල් සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාම තිරස් විවිධාංගීකරණයට නිදුසුනකි

III. බහු විවිධාංගීකරණය (Conglomerate Diversification)


- සමාගමක් විසින් නව ගණුදෙනුකරුවන් වෙත විහි වර්තමාන භාණ්ඩ හෝ සේවාවන් වලට වඩා වෙනස් භාණ්ඩ හෝ සේවාවන් හඳුන්වාදීම බහු විවිධාංගීකරණ උපායමාර්ගය ලෙස හැඳින්වේ

©JMC vLearning

16

ආරක්ෂණ උපායමාර්ගය (Defensive Strategies)

ඒකාබද්ධ, විස්තරනු සහ විවිධාංගිකරණ උපායමාර්ගවලට අමතරව සංවිධාන විසින් ආරක්ෂණ උපායමාර්ගයද අනුගමනය කරයි



©JMC vLearning

17

සංකේෂණය (Retrenchment)

- සංවිධානයක විකුණුම් සහ ලාභය අඩුවන විට විෂි පිරිවැය සහ වත්කම් ප්‍රතිසංවිධානය කිරීම සංකේෂණ උපායමාර්ගය ලෙස හැඳින්වේ
- Michelin සමාගම විසින් විෂි උතුරු ඇමරිකානු වැඩ බිමෙහි ගුම බලකායෙන් 7% ක පමණ ප්‍රතිශතයක් ඉවත්කොට පිරිවැය අවම කර ගැනීම සංකේෂණ උපායමාර්ගයට නිදසුනක් ලෙස දැක්වීමට පූජ්‍යවන

ඉවත්වීම (Divestment)

- සංවිධානයක අංශයක් නො කොටසක් අමෙවිකිරීම ඉවත්වීමේ උපායමාර්ගය ලෙස හැඳින්වේ

ඇකවරකිරීම (Liquidation)

- සංවිධානයක සියලුම අමෙවි කිරීම ඇකවර කිරීමේ උපායමාර්ගය ලෙස හැඳින්වේ

©JMC vLearning

18

පෝටර්ගේ සම්මත උපායමාර්ගය (Porter's Generic Strategies)

මයිකල් පෝටර් විසින් 1980 දැනකෝදී ලියන ලද “තරගකාරීන්ව විශ්ලේෂණය” නැමති ගුන්ධියෙන් සංවිධානවලට තරගකාරී වාසින් ලගා කර ගත හැකි ප්‍රධාන උපායමාර්ග වර්ග 3 ක් පිළිබඳව විස්තර කොට තිබේ

පිරිවැය නායකත්ව
උපායමාර්ගය

නිෂ්පාදිත ප්‍රහේදින
උපායමාර්ගය

ඉලක්කගත
උපායමාර්ගය

පිරිවැය නායකත්ව උපායමාර්ගය (Cost Leadership Strategy)

- ඉදිරි එකාබද්ධවීම, පසු එකාබද්ධවීම සහ තිරස් එකාබද්ධවීම යනාදී උපායමාර්ගවල මූලික අරමුණ වන්නේ ද, පිරිවැය නායකත්ව වාසි ලගාකර ගැනීමයි
- කෙසේ වෙනත් ප්‍රහේදිනය සමඟ පිරිවැය නායකත්ව උපායමාර්ගය එකාබද්ධව භාවිතා කිරීම වඩාත් යෝගා වේ
- සංවිධානවල මහා පරිමාණ ආර්ථික පිරිමැසුම් තුළින් පිරිවැය අවමකර ගැනීම් කරමාන්තයෙහි පිරිවැය නායකයා බවට පත්වීමට පුළුවන

ප්‍රහේදින උපායමාර්ගය (Differentiation Strategy)

- පාර්නෝකියන්ගේ වෙනස් වන අවශ්‍යතා සහ උච්චමනාවන් තෘප්තිමත් කිරීම පිනිස සංවිධාන විසින් තම භාණ්ඩ සහ සේවාවන් වල වෙනස්කම් සිදු කිරීම නිෂ්පාදිත ප්‍රහේදිනය ලෙස හැඳින්වේ
- සාර්ථක ප්‍රහේදිනයක් මගින් නිෂ්පාදිතවල ඉහළ නම්භාශීලිකාවය, ඉහළ සැසදිමේ හැකියාව, අවම පිරිවැය, සේවාවන්වල වර්ධනය, ඉහළ පහසුව, ඉහළ අංගෝජාංග වැනි ගුණාංග තහවුරු කරයි

ඉලක්කගත උපායමාර්ගය (Focus Strategy)

- වෙළෙඳපොල අල්ටාගැනීමේ උපායමාර්ගය, වෙළෙඳපොල සංවර්ධන උපායමාර්ගය යනාදියෙහි මූලික අරමුණ වන්නේද වෙළෙඳපොල ඉලක්ක කිරීමයි
- වෙළෙඳපොල විශාලත්වය, වෙළෙඳපොල වර්ධනය වැනි සාධක මත ඉලක්කගත උපායමාර්ගයෙහි සාර්ථකත්වය රුහු පවතී
- තවද පාරිභෝගිකයන් සතුව වෙනස්වන අවශ්‍යතා හා ව්‍යවමනාවන් පවතින අවස්ථාවන් වලදී ද ඉලක්කගත උපායමාර්ගය ස්ථලදායීවේ.



©JMC vLearning

21

නොදු උපායමාර්ගවල ලක්ෂණ

නවත්වය (Novelty)

- උපායමාර්ග සිත්තන්නා නවත බවේ හා නිර්මාණයේ ප්‍රතිච්‍රිතයක් වේ
- විමෙනිසා විය ජොදු නොවූ හා තරගකරුවන්ගේ වෙන්කොට හඳුනා ගැනීම සඳහා උපායමාර්ග නවත සහ නිර්මාණයේ කොටස් සහිතව ගොඩනැගිය යුතුය

රහස්‍යගත උපාය යෙදීම (Secretly Devised)

- උපායමාර්ග සමාගමේ කළමනාකරණය පමණක් දැනගත යුතු අතර එම තුළ රහස්‍යනාවය පවත්වාගත යුතුය

ඛුද්ධිමත් බව (Intelligent)

- උපායමාර්ග විශිෂ්ට හා ඛුද්ධිමත් ආකාරයෙන් නිර්මාණය කළ යුතුය. උපායමාර්ගයකට මෙම ලක්ෂණ අත්ස්ථ්‍ය කර ගත නොහැකි නම් විය නොදු ප්‍රවේශයක් නොවේ.

©JMC vLearning



22

වාටු හේ යවරිලි සහගත බව (Deceptive)

- උපායමාර්ග නොමග යවන සූදු ලක්ෂණ වලින් යුත්ත වේ නොමග යවන සූදු සාධකය යොදාගන්නා විට විය සීමාවෙන් පිටතට නොයැවීමට පරස්සම් විය යුතුයි ව්‍යෙන්ම පුද්ගලයින් සඳාවාරාත්මක නොවන ලෙස නොමග නොයැවිය යුතුය

පිරිවැය එමුදායිකාවය (Cost Effective)

- උපායමාර්ග වලට සැමවීටම තාන සමවිශේෂකයට ඉගාවීමට හැකි විය යුතු අතරම වැය කරන ලද ආයෝජන පිරිවැය නැවත ලබා ගත හැකි විය යුතුය.

©JMC vLearning

23

ආයතනයක උපායමාර්ග සඳහා බිලපාන බාහිර පාරිසරක සාධක

ආර්ථික බලවේග

- ආර්ථික විවෘතයන් හා සම්බන්ධ පරිසරය මින් අදහස් වේ.
- ව්‍යාපාර වල පැවැත්ම සඳහා බිලපාන කුය ගෙන්තිය මෙන්ම, ව්‍යාපාර කටයුතු වලදී දැරීමට සිදුවන පිරිවැය ද ආර්ථික සාධක මත තීරණය වන්නකි.
- ආර්ථික පරිසරය ව්‍යාපාර වලට අවස්ථාවන් මෙන්ම තර්ජනද ඇති කරයි.
- ප්‍රවීන වියදම, ඉතිරි කිරීම්, බඳු, ඒක පුද්ගල ආදායම, රුකිරක්ෂා ආයෝජනය, උද්ධමන අනුපාතය, පාතික තීෂ්පාදිතය, ආදායම් ව්‍යාප්තිය, අයවැය පොලී අනුපාතිකය, විනිමය අනුපාත, ආර්ථික පසුබැම යනාදීය ආර්ථික බලවේග වශයෙන් හඳුනා ගැනීමට පුරුවන



©JMC vLearning

24

සමාජ හා සංස්කෘතික ජනවිද්‍යාත්මක සහ පරිසරක බලවේග

- සංවිධානවල හාත්ස, සේවාවන්, වෙළෙඳපොලවල් සහ ගණුදෙනුකරුවන් කෙරෙහි සමාජය සංස්කෘතික ජනවිද්‍යාත්මක, සහ පාරිසරක බලවේග වල සිදුවන වෙනස්කම් ඉහළ බලපෑම් ඇති කරයි
- උපත් පාලන අනුපාතිකය, විශේෂ කණ්ඩායම් ප්‍රමාණය, විවාහ සංඛ්‍යාව, දික්කසාද සංඛ්‍යාව, උපත් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව, ආගමන හා විගමන අනුපාතිකය, සමාජ ආරක්ෂණා වැඩසටහන්, ආයු අපේක්ෂණා අනුපාතිකය, ඒක පුද්ගල ආදායම, ව්‍යාපාර පිළිබඳ ආක්‍රේෂ, ජීවන රටාවන්, රුපය පිළිබඳ විශ්වාසය, රුපය පිළිබඳ ආක්‍රේෂය, කාර්යය පිළිබඳ ආක්‍රේෂය, සමාජ වගකීම පිළිබඳ හැඟීම, ජනගහනය පිළිබඳ ආක්‍රේෂය, විවේක කාලය පිළිබඳ ආක්‍රේෂ, වෘත්තීය පිළිබඳ හැඟීම, ආගමික වෙනස්කම්, බලය සහ බලපෑම් පිළිබඳ ආක්‍රේෂය, පුද්ගලිය වෙනස්කම් යනාදිය වැදුගත් සමාජය, සංස්කෘතික, ජන විද්‍යාත්මක සහ පාරිසරක විව්ලසයන් කිහිපයකි.

©JMC vLearning

25

දේශපාලනික, රාජ්‍ය හා තෙතික පරිසරය (Political, Governmental & Legal Environment)

රාජ්‍ය නීති රෙගුලාසීන්, බඳු, නීතිමය වෙනස්කම්, විශේෂත නීරුබදු, දේශපාලනික ක්‍රියාමාර්ග, බුද්ධිමය දේපල නීතීන්, පරිසර ආරක්ෂා කිරීමේ නීතීන්, සමාන සේවා නියුත්තිය පිළිබඳ නීතීන්, රාජ්‍ය සහනාධාර මට්ටම, රටවල් අතර සම්බන්ධතා, ආනයන අපනයන විදේශ රටවල දේශපාලනික වාතාවරණයන් ලෝක බලගැක්ති ඇත්තු ඇති ප්‍රාග්ධනය, පළාත් පාලන නීති රෙගුලාසීන් යනාදිය වැදුගත් දේශපාලනික, රාජ්‍ය සහ නීතිමය බලවේග කිහිපයකි.

තරගකාරී බලවේග (Competitive Forces)

සාර්ථක ලෙස උපායමාර්ග ගොඩනැගීමේ දී සංවිධානයක් විසින් අවශ්‍යයෙන්ම විනි තරගකරුවන් සම්බන්ධ තොරතුරු රැස් කර ගෙන විවා ඇගයීමට ලක් කළ යුතු ය

- කෙසේ වෙතත්, බොහෝ සංවිධාන විසින් තරගකරුවන්ගේ තොරතුරු රැස්කර ගැනීම පිනිස ඇද අන්තර්ජාලය භාවිතා කරයි. මේ ආකාරයට තරගකරුවන්ට අදාළ තොරතුරු රැස් කර ගැනීම පිනිස සංවිධාන විධිමත් ලෙස සහ සඳහාවාරාත්මක ලෙස හාවිතා කරන ක්‍රියාවලිය තරගකාරීන්ට බුදුධිය (Competitive Intelligence) ලෙස හැඳින්වේ

©JMC vLearning

26

තාක්ෂණික බලවේග (Technological Forces)

- පර්යේෂණ සහ සංවර්ධන කටයුතු නිසා නව සොයා ගැනීම් වලට මග පැදෙන අතර වීම සොයා ගැනීම වූවද තාක්ෂණිය වෙනස් වන සිංහාවයෙන් ම වෙනස් වේ.
- කෘෂිකාර්මික, කාර්මික, වෛද්‍ය, සන්නිවේදන, ප්‍රවාහන යනාදී ක්ෂේත්‍ර වල සිදු වී ඇති තාක්ෂණික වෙනස්කම් නිසා මිනිසුන්ගේ ජ්‍යවන රටාව වෙනස් වී ඇති අතර මෙම තත්ත්වය ව්‍යාපාර කටයුතු වල වෙනස් වීමට හේතු වී ඇත.



©JMC vLearning

27

ආයතනයක උපායමාර්ග සඳහා බිජාත අන්තර්ගත පාරිසරක සාධක

ආයතනික සංස්කෘතිය

සංවිධාන සංස්කෘතිය යනු, බාහිර පාරිසරක ගැටළු විසඳීමටත්, අන්තර්ගතකව එකතු වීමටත්, නව සාමාජිකයන් විසින් සිතිමේ, දැකීමේ සහ අවබෝධ කර ගැනීමේ නිවැරදි මාර්ගය හැටියට ඉගෙන ගෙ යුතු බවට සංවිධානයක් විසින් දියුණු කොට තිබෙන ව්‍යාපාරක රටාවන් සම්භාගි

- වැඩ ආවාර්ධනවල ගක්තිමත්හාවය
- ඇදුම් පැලදුම් භාවිතය
- ප්‍රධානීන්ට අවනත වීම
- සෞඛ්‍ය ගැන සැලකීල්ල
- නිර්මාණීලිත්වයට ඇති ඉඩ
- සහභාගීත්ව කළමනාකරණය

©JMC vLearning

28

ආයතනයක උපායමාර්ග සඳහා බලපාන අභ්‍යන්තර පාරිසරක සාධක

කළමනාකරණය

සැබුම්කරණය, සංවිධානකරණය, මාන්ඩලිකරණය, අනිප්‍රේරණය, පාලනය මෙම යටත් පරීක්ෂා කරයි

- ආයතනය උපායමාර්ග කළමනාකරණ සංක්‍රාප භාවිතයට ගනිදා?
- ආයතනයේ අරමුණු මැතිය හැකිදා?
- සන්නිවේදනය වී ඇත්දා?
- ආයතන සැකැස්ම සුදුසුදා?
- ආයතනයේ ශේවකයන්ගේ පැමිණීම සතුවූයකදා?
- යනාදිය පරීක්ෂා කළ හැක.

අලෙවිකරණය

පාරිභාශික විශ්ලේෂණය, නිෂ්පාදිත සැබුම්කරණය, මිලකරණය, බෙදාහැරීම, වෙළඳපල පර්යේෂණ, පිරවැය ප්‍රතිලාභ සහ විශ්ලේෂණය මෙහිදී පරීක්ෂා කරයි. මෙමගින් පහත දැක හඳුනාගත හැක.

- වෙළඳපල බණ්ඩනය සාර්ථකදා?
- වෙළඳපල තත්ත්වය වර්ධනය වනවාද?
- බෙදාහැරීම් ජාල ප්‍රයෝගනවත්දා?
- නිෂ්පාදිතයේ ගුණත්වය ප්‍රමාණවත්දා?
- අලෙවි කළමනාකරණ ප්‍රමාණවත් අත්දැකිම් සහිත අයකුද?

ආයතනයක උපායමාර්ග සඳහා බලපාන අභ්‍යන්තර පාරිසරක සාධක

මුළු හා ගිණුම්කරණය

මුළු තත්ත්වය මෙහිදී පරීක්ෂාවට ලක් කරයි. විශ්ෂයෙන්ම කාරක ප්‍රාග්ධනය, උච්චිලතාවය, ලාභඳායීත්වය, වත්කම් භාවිතය, මුදල් ප්‍රවාහනය, ප්‍රාග්ධන යනාදිය පරීක්ෂාවට ලක්කේරේ මෙමගින් පහත තොරතුරු ලබාගත හැක

- ආයතනය මුළු තත්ත්වයෙන් ගක්තිමන්දා?
- කෙටිකාලීන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගත හැකිදා?
- ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් තිබේදා?
- ආයෝජකයන් සමග සම්බන්ධතා තිබේදා?

නිෂ්පාදන හා මෙහෙයුම්

මෙහිදී යෙදුවුම්, පරිවර්තන ත්‍රියාවලීන් නිමවුම් යනාදිය ත්‍රියාවට ලක් කරයි. පහත තොරතුරු රැස්කර ගනී

- සැපයුම්කරුවන් විශ්වාසනීයදා?
- අමුදුව්‍ය, යන්ත්‍ර, පහසුකම් හොඳ තත්ත්වයේදා?
- ගුණත්ව පාලන ප්‍රතිපත්ති විළඳායීදා?
- තාක්ෂණික කුසලතා තිබේදා?

ආයතනයක උපායමාර්ග සඳහා බලපාන අභ්‍යන්තර පාරිසරික සාධක

පරේයේෂණ සංවර්ධන කටයුතු

ආයතනයේ පරේයේෂණ හා සංවර්ධන කටයුතු ව්‍යුත් ආයතන උපායමාර්ග සංවර්ධනයේදී සැලකිල්ලට ගනු ලබන තවත් වික් අභ්‍යන්තර සාධකයකි. පහත තොරතුරු රෝස්කර ගෙනි

- ආයතනය සතුව පරේයේෂණ සංවර්ධන එකකයක් තිබේදා?
- ව්‍යුත් අංශයේ සේවකයන් දක්ෂණීය දා?
- ප්‍රමාණවත් සම්පත් ව්‍යුත් අංශයට තිබේදා?
- ව්‍යුත් අංශය සමග සන්නිවේදනය වේදා?

තොරතුරු පද්ධති කළමනාකරණය

ආයතනයේ තොරතුරු පද්ධති අතිත තොරතුරු පරීක්ෂා කරයි

- තීරණ ගැනීම සෑම කළමනාකරුවෙකුත් තොරතුරු පද්ධතිය හාවිත කරයි දා?
- තොරතුරු කළමනාකරණයට කළමනාකරුවෙකු සිටිදා?
- තොරතුරු පද්ධති යාවත්කාලීන කරයි දා?
- අඛණ්ඩ පුහුණුව ලබා දෙයි දා?
- තොරතුරු ඉක්මනීන් ලබාගත හැකි දා?

උපායමාර්ගික සැලසුම්කරණය (Strategic Planning Process)

වෙනස්වන පරිසරයක් තුළ සම්පත් නිසි ලෙස උපයෝගනය කිරීම තුළින් සංවිධානයකට වාසි ලබා ගැනීම සඳහා සංවිධානයක් සතු දිගුකාලීන මාර්ගෝපදේශනය හා සංවිධානයක විෂය පරිය උපායමාර්ග ලෙස හඳුන්වයි

උපායමාර්ගික සැලසුම්කරණය යනු සංවිධානයක සමස්ථ පරාමාර්ථය හා අපේක්ෂිත ප්‍රතිච්ච පැහැදිලි කිරීම හා ව්‍යුත් ප්‍රතිච්ච පැහැදිලි කිරීමෙන් කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමයි

ව්‍යුත් උපායමාර්ගික සැලසුම්කරණය පවතින පරාමාර්ථ වලට දිගුකාලීන ක්‍රියාමාර්ග සැලසුමක් සකස් කිරීම අරමුණු කරගෙන සැකසීම ඇගයීම හා උපායමාර්ග තොරතුරු ගැනීම සිදු කරයි


තාර්කික සැලසුම් රාමුව (Rational Planning Framework)

තාර්කික සැලසුම් කරනු ඇත්තිය සාමාන්‍යයෙන් සමාගම් උපායමාර්ගික තීරණ ගැනීමට හා ඇගයීම සඳහා භාවිත කරයි

තාර්කික සැලසුම් කරනුයේ ආකෘති

- නිෂ්චාව හා පර්මාර්ථ (Mission and Objective)
- තත්ත්ව විගණනය (Position Audit)
- පාරිසරික විශ්ලේෂණය (Environment Analysis)
- සංගමීක ඇගයීම (Corporate Appraisal)
- උපායමාර්ගික විකල්ප ඇති කිරීම (Strategic option Generation)
- උපායමාර්ගික විකල්ප ඇගයීම හා තෝරීම (Strategic option Evaluation and Choice)
- උපායමාර්ගික ක්‍රියාත්මක කිරීම (Strategic Implementation)
- විමර්ශනය හා පාලනය (Review and Control)

උපායමාර්ගික සැලසුම් කරනුය (Strategic Planning Process)



නිෂ්පාව හා පරමාර්ථ (Mission and Objective)

සංස්ථාවේ ඉහල කළමනාකරණය පවතින දැක්ම, නිෂ්පාව, ඉලක්ක හා පරමාර්ථ සමාග්‍රෝවනය කළ යුතුය විහිදී සංවිධානයේ දිග කාලීන අවධානය කුමක්ද යන්න පෙන්වුම් කරයි

තත්ත්ව විගණනය (Position Audit)

උපායමාර්ගික විකල්ප සැකසීමට පෙර අවශ්‍යතාවක් ලෙස සංවිධානයේ පවතින තත්ත්වය කුමානුකුලට ඇතුළුම තත්ත්ව විගණනය නම් වේ ආයතනයේ පවතින තත්ත්වය පහත දැක්වෙන පැටිකඩයන් ඔස්සේ විභාග කරයි

- අස්ථාන හා ස්ථාන වත්කම් හා මූල්‍ය සම්පත්
- මෙහෙයුම් පද්ධති (නිෂ්පාදනය, බෙදා හැරීම)
- අභ්‍යන්තර සංවිධානය (internal organization)
- වර්තමාන ප්‍රතිඵල (Current result)
- කොටස නිමියන්ගේ ප්‍රතිලාභ (Returns to stockholder)

M ආකෘතිය මගින් තත්ත්ව විගණනය සඳහා වර්ගීකරණය කළ හැකි M වලින් ආරම්භ වන කාධික තිහිපයක් යොළනා කරයි


- මිනිස් ඉමය (Man)
- කළමනාකරණය (Management)
- මුදල (Money)
- සකස් වී ඇති ආකාරය (Make Up)
- යන්තු (Machinery)
- ක්‍රම (Methods)
- වෙළඳපොල (Market)
- අමුදුව්‍ය (Materials)
- කළමනාකරණ තොරතුරු (Management Information)

පාරසරක විශ්ලේෂණය

සංවිධාන මෙහෙයුම් හා උපායමාර්ග වලට බලපෑ හැකි පාරසරක සාධක සේවීම සඳහා සංවිධාන පරිසරය පිළිබඳ අධ්‍යයනය කිරීම පාරසරක විශ්ලේෂණයයි

බාහිර පරිසරය විශ්ලේෂණය සඳහා PESTEL හෝ PEST ප්‍රවේශයන් හා මයිකල් පෝටර්ගේ පංච බලවේග (5 Forces) න්‍යාය හාවිතා කළ හැක

පෝටර්ගේ පංචබල විශ්ලේෂණය (Porter's Five Forces Model)



©JMC vLearning

37

PEST විශ්ලේෂණය

සම් ව්‍යාපාරක මෙහෙයුමක්ම සාර්ව පරිසරය හා සම්බන්ධ වේ ව්‍ය ව්‍ය නිසා සකම ව්‍යාපාරයක්ම සාර්ව පරිසර වෙනස් වීම වලට හැඩ ගැසිය යුතු වේ

- දේශපාලනික හා තෙහික (Political and Legal Factors)
- ආර්ථික සාධක (Economic Factors)
- සමාජීය හා සංස්කෘතික සාධක (Social and Cultural Factors)
- තාක්ෂණික සාධක (Technological Factors)



©JMC vLearning

38

සාමාජික පැහැදිලි (Corporate Appraisal)

නිෂ්පාතිය හා පරිමාවේ, තත්ත්ව විගණනය හා පාරිසරික විශ්ලේෂණය යන විධිනෙක අංශ අතර සම්බන්ධතාවය ඇති කරන ක්‍රියාවලිය හඳුනාගැනීම කෙරෙහි හා සාමාජික විගණනය සම්බන්ධ වේ

මේ සඳහා භාවිතා කරන උපකරණ

- ගෙවෘත විශ්ලේෂණය (SWOT Analysis)
- වටිනාකම් දාම විශ්ලේෂණය (Value Chain Analysis)
- පිළ් සලකුණුකරණය (Benchmarking)
- පරතර විශ්ලේෂණය (GAP analyzing)


පිළ් සලකුණුකරණය (Benchmarking)

පිළ් සලකුණුකරණය යනු කාර්යසාධන පරතරය හඳුනා ගැනීම සඳහා තම සංවිධානයේ කාර්ය සාධනය අදාළ වෙනත් සංවිධානයක කාර්යසාධනය හා සැසදීමේ ක්‍රියාවලියයි. සාමාන්‍යයෙන් සංවිධානයක් පවතින තත්ත්වය තේරේම් ගැනීම උදෙසා තම සංවිධානයට වඩා උසස් සංවිධානයක් තෝරා ගැනීම තුළුන් සිදුකරනු ලබයි

පරතර විශ්ලේෂණය (GAP analyzing)

GAP විශ්ලේෂණය යනු ආයතනයක් යම්කිඳී කාල පරිවිශේදයක් අවසානයේදී ලගාකර ගැනීමට අපේක්ෂාත තත්ත්වයන් වර්තමාන මෙහෙයුම් සිදුකරණීන් විම කාල පරිවිශේදය තුළදී ලගාකර ගත හැකි තත්ත්වයන් අතර පරතරය විශ්ලේෂණය කිරීමයි

එම් අනුව පරතර විශ්ලේෂණය මගින් උපායමාරුගික විකල්ප හඳුනා ගැනීම හා උපායමාරුග තොරා ගැනීම අතර සම්බන්ධය ගොඩ නැගීමය



©JMC vLearning

41

විකල්ප උපායමාර්ග උත්පාදනය

සාංගමික ඇගයිමේ ප්‍රතිච්‍රිත පාදක කොට ගෙන, අවදානම අවම වන පරිදි පවතින අවස්ථාවන් තොදින් උපයෝගනය කරගැනීම සඳහා අවශ්‍ය වන විවිධාකාරයේ විකල්ප උපායමාර්ග ගොඩනගු ලැබේ ඉන් පසුව සාංගමික මට්ටම සඳහා උපායමාර්ගික විකල්පයන් ගොඩනගු ලබයි උපායමාර්ගික සැලසුම්කරණ පර්තයන් පිරවීම සඳහා බොහෝ සංවිධාන වර්ධන උපායන් තීර්ණාත්මක කරනු ලබයි. විහිදී වර්ධන උපායන් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ.

1. ජ්‍යෙෂ්ඨතා උපායමාර්ග (Concentration Strategy)

පවත්නා ව්‍යාපාර ප්‍රව්‍ලේ කිරීම තුළින් වර්ධනය කරා ලගා වීමට සංවිධාන විසින් යෝදාගැනු ලබන වර්ධන උපායමාර්ගයකි.

2. විවිධාංශිකරණ උපායමාර්ග (Diversification Strategy)

මෙය පවතින ව්‍යාපාරයට සම්බන්ධ හෝ සම්බන්ධ නොවන අලුත් ව්‍යාපාර අවස්ථා හඳුන්වා දෙමින් වර්ධනය කරා ලගා වීමට ආයතන ගනු ලබන ප්‍රයත්නයන් විවිධ සමන්විත වේ

බොහෝ සංවිධාන වර්ධනය උපායමාර්ගයන්ට අභ්‍යන්තරාංශීය Ansoff's න්‍යාසය භාවිතා කරයි

©JMC vLearning

42

ඇත්සොල් න්‍යාසය (Ansoff matrix)

ඇත්සොල් න්‍යාසය යනු, ආයතනයට තම නිෂ්පාදනයේ හෝ වෙළඳපොලේ වර්ධනය කිරීම උදෙසා සහය දෙනු ලබන මෙවලමකි. මෙම න්‍යාස අනුව නව නිෂ්පාදනයන් හෝ පවතින නිශ්පාදනය නව හෝ පවතින වෙළඳපොලක අමෙවිකිරීම සඳහා ගනු ලබන ව්‍යාපාරක ප්‍රයත්නයන් පෙන්වා දෙයි

පවත්නා නිෂ්පාදන	නව නිෂ්පාදන
වෙළඳපොල කිරීම	වෙළඳපොල සංවර්ධනය
වෙළඳපොල සංවර්ධනය	විවිධාංගකරණය



වෙළඳපොල කිරීම (Market Penetration)

- අනෙක් උපාය මාර්ග හා සැසක්දීමේදී මෙය අඩු අවබ්‍යනම් සහිත විකල්පයකි මන්ද විය අනෙකුත් පවත්නා සම්පත් හා හැකියාවන් කිහිපයක්ම පාලනය කරන බැවිනි
- වර්ධනය වන වෙළඳපොලක් තුළ වෙළඳපොල කොටස ආරක්ෂා කර ගැනීමේ පතිච්චයක් ලෙස වර්ධනය සිදුවෙයි
- විසේම තරගකරුවන් සීමා වලින් යුත් වන විට වෙළඳපොල වර්ධනය කිරීමට අවස්ථාව උදාවේ
- කෙසේ වෙතත් වෙළඳපොල සංත්හෝත මට්ටමට වර්ධනය වූ විට වර්ධනය සඳහා වෙනත් උපායමාරුගයන් අවශ්‍ය වීම මෙහි ඇති සීමාවක් වෙයි.

වෙළඳපොල සංවර්ධනය (Market Development)

- මෙයට අනුව සමාගමේ තම ව්‍යාපාර වර්ධනය සඳහා අමතර වෙළඳපොල බන්ධයන් හෝ නව දැනුගෝලීය පුද්ගලයන් සොයා යයි.
- විඛැවින් මෙයට නව වෙළඳ පොලකට පිවිසීම, නව තරගකරුවෙන් හඳුනාගැනීම නව පාර්ශ්වීක පිරිසක් බිජිකර ගැනීම යනාදිය ඇතුතුත් වේ
- මෙය වෙළඳපොල කිහු බැසීම යන උපායමාර්ගයට වඩා වැඩි අවදානම් සහිත වේ.

නිශ්චාදිත සංවර්ධනය (Product Development)

- මෙහිදී පවතින වෙළඳපොලට එනම් වර්තමාන පාර්ශ්වීක නිශ්චාදිතයන් හඳුන්වා දීම සිදු වේ
- නව නිශ්චාදනයන් හඳුන්වාදීමට වඩා, විමතින් පාර්ශ්වීක නිශ්චාදිතයන් තස්සීයක් ලගා කරගත හැකි නම් මෙම උපායමාර්ග වඩා සාර්ථක වේ
- මෙහි සම්පූර්ණයෙන්ම නව නිශ්චාදනයක් අන්තර්ගත වන බැවින් විහි අවධානම වෙළඳපොල කා වැදීම යන උපායමාර්ගයට වඩා වැඩි වේ.

විවිධාංශකරණය (Diversification)

වඩාත්ම අවදානම් සහිත උපායමාර්ග මෙය වේ මෙයට නිශ්චාදිතයේ සේම වෙළඳපොල සංවර්ධනයන් අවශ්‍ය වන අතර, අනෙකුම් විට මෙය ආයතනයේ ප්‍රධාන හැකියාවන්ගේ ඉඩිබල යාමත් අවශ්‍ය වේ

විඛැවින් මෙම ආකෘතිය තුළ මෙම විකල්පය සියලුම භාණිකර ගැනීමක් ලෙස ද හඳුන්වයි

කෙසේ වෙතත් විවිධාංශිකරණය යන විකල්පය සංවේදී විකක් විය හැක. වියට හේතුව නම් මෙම විවිධාංශකරණය ඉහළ අවදානම් තුළින් ඉහළ ආලායම් ලබා දෙන බැවිනි. සමස්ත ව්‍යාපාර ආයෝජන කළමෙහි අවදානම අවම කිරීමේ හැකියාවක්ද මෙයට පවතී විසේම ව්‍යාපාරයට මෙම විවිධාංශකරණ උපායමාර්ග, සම්බන්ධිත හා සම්බන්ධිත නොවන විවිධාංශිකරණය ලෙස වර්ග දෙකකි

සිරස් හෝ සම්බන්ධිත විවිධාංගකරණය (Horizontal Or Related Diversification)


මුළුක ව්‍යාපාරයට අදාළ වන / සම්බන්ධවන නව සේවාවන් / හාන්ඩ් ව්‍යාපාරයට විකැනු කර ගැනීම මෙහිදී සිදුවේ. මෙය තරගකරුවන් අත්පත් කර ගැනීම හෝ නව හාන්ඩ් / සේවා ආයතනය අභ්‍යන්තරයෙන් සංවර්ධනය කිරීම තුළින් සිදුවේ

සම්පිණ්ධිත හෝ සම්බන්ධිත නොවන විවිධාංගකරණය, / තිරස් විවිධාංගකරණය

පවතින ව්‍යාපාරයට කෙසේවත් සම්බන්ධයක් නොමැති නව ව්‍යාපාරයක් හඳුන්වාදීම මෙහිදී සිදුවේ. සම්පිණ්ධිත විවිධාංගකරණය සම්බන්ධිත විවිධාංගකරණයට වඩා අවදානම් සහිත වේ.

පෝටර්ගේ සාමාන්‍ය උපායමාර්ග (Porter's generic strategies)

- කර්මාන්තය තුළ සමාගමක සාපේක්ෂ ස්ථානය අනුව, අදාළ සමාගමේ ලාභඛාදීතාව කර්මාන්තයේ සාමාන්‍ය ලාභඛාදී මට්ටමට වඩා වැඩිදු අඩු ද යන්න තීරණය කෙරේ
- ආයතනයට තිබිය හැකි ප්‍රධාන වර්ගයේ තරගකාර වාසි දෙකකි, වනම් අඩු පිරවැය උපක්‍රමය හා විවිධාංගිකරණ උපක්‍රමයයි
- මෙම තරගකාරීන්ට වාසි දෙක ව්‍යාපාරක කටයුතු හා විකල එක් කිරීමෙන් ආයතනයේ සාමාන්‍ය කාර්යසාධන මට්ටමට ඔබිබෙන් වූ කාර්යසාධන මට්ටමක් ලගා කර ගැනීමට හැකි වන අතර සාමාන්‍ය උපායමාර්ග (generic strategies) තුනක් ඒ සඳහා උපකාර වේ
- එවා නම් පිරවැය නායකත්වය, විවිධාංගිකරණය හා කේන්දුගත කිරීම වේ
- විෂි කේන්දුගත කිරීම යන උපායමාර්ගය පිරවැය කේන්දුගත වීම හා විවිධාංගිකරණ කේන්දුගත වීම යනුවෙන් උපායමාර්ග දෙකකින් සමන්විත වේ




පිරිවැය මූලිකත්වය (Cost Leadership)

මෙහිදී ආයතනය යම් කිසි වෙළඳපොළක, අඩුම පිරිවැයක් යටතේ නිෂ්පාදනය සිදු කරන ආයතනයක් බවට තම ආයතනය පත් කරනු ලබයි මෙයට **තාක්ෂණික ස්වාධීපතිය, පරිමාණානුකූල පිරිමැසුම්, අමුලට් සඳහා අැති පක්ෂපාති පිවිසුම් යනාදී දී ඇතුළත් වේ අඩු පිරිවැයෙක් නිෂ්පාදනය කරන්නන් විසින් පිරිවැය වාසි සියල්ල බඟ ගන්නා තම පිරිවැය නායකත්වයේ පැවැත්ම ඒ මගින් සහතික කරයි විමර්ශන් ආයතනය අඩු කර්මාන්තයේ සාමාන්‍ය කාර්යසාධන මට්ටමට වඩා ඉහළින් වූ කාර්යසාධනයක් කරා යොමු වීම සිදුවේ**

විවිධාංශිකරණය (Differentiation)

මෙම උපායමාර්ගට අනුව සමාගමක් නව්‍ය සහ අනන්‍ය විය යුතුය විහිදී පාරිභේශීකයින්ට වැදගත් යැයි සැලකෙන වික් ලක්ෂණයක් හෝ වැඩි ගණනක් තෝරා ගැනී ඒ තුළින් නම නිෂ්පාදනය පාරිභේශීකයින්ගේ වීම අවශ්‍යතා සපුරාන ආකාරයට අනන්‍ය වූ නිෂ්පාදනයක් සේ ස්ථාපනය කරයි. මේ සඳහා ආයතනය ඉහළ මිලක් අය කිරීමෙන් ප්‍රතිලාභ බඟ ගනී



කේන්දුගත වීම (Focus)

මෙහි සමාගමක් කර්මාන්තය තුළ පටු තරගකාරීන්ට විෂය පරියක් පමණක් කෙරේ නැඹුරුවේමට අදහස් කරයි

විහිදී ආයතනය කර්මාන්තයේ හෝ වෙළඳපොලේ වික් අංශයක් හෝ කොටසක් පමණක් තෝරා ගෙන වියට අනුව තම උපක්‍රම සකසන අතරම අන් පාර්නෝරිකයින්ගෙන් වෙනස් වූ ආකාරයට තම පාර්නෝරිකයින්ට සේවය සපයයි

කේන්දුගත වීමේ උපායමාර්ගය උපකොටස් 02 කින් සමන්විත වේ.

ඉත් විකක් වනුයේ, **පිරිවැය වාසි කෙරේ නැඹුරුවේමත් ඒ තුළින් ඉලක්ක වෙළඳපොලින් වාසි බඩා ගැනීමයි අනෙක් විකල්පය නම්, අඩාල ඉලක්ක වෙළඳපොල තුළ මනා විවිධානකරණයක් කෙරේ නැඹුරුවේමයි.**

උපායමාර්ග ඇගයීම (Strategy Evaluation)

වඩාත් සුදුසු දේ තෝරා ගැනීමට පෙර ඉහළ මට්ටමේ කළමනාකරුවන් විසින් විකල්ප උපායමාර්ග ඇගයීමට ලක් කම යුතුය. පළමුව ඔවුන් සමාගමී මට්ටමේ උපායමාර්ගයක් තෝරා ගත යුතු අතර වික් විකල්ප විකල්පය ව්‍යාපාර ඒකක සඳහා විකල්ප උපායමාර්ග සලකා බැඳී ය යුතුය උපායමාර්ග ක්‍රියාවට නැංවීම (Strategy Implementation) සැලසුම් සහ උපායමාර්ගයන් අරමුණු ඉටුකර ගැනීම උදෙසා ක්‍රියාවට නැංවීම මෙයින් අදහස් කෙරේ මෙතුවින් සමාගමී සැලසුම් ක්‍රියාත්මක කිරීම සිදුවේ

නිරීක්ෂණය හා පාලනය (Review and Control)

උපායමාර්ග සැලසුම්කරණ ක්‍රියාවලීයේ අවසන් අදියර මෙය වේ විහිදී ඉහළ කළමනාකාරීන්ට විසින් සැලසුම් අධික්ෂණයට හා පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වේ

පසුගිය විභාග ප්‍රශ්න

2023 - දුම් විභාගය

- 1.3 ජාත අදහන් එක ආශ්‍රේත්, ගාස් උපායමාර්ගයක ප්‍රෝටෝලයක් වන්නේ අමත් ද?
- (1) තව්‍යාචනය.
(2) මැයියිම් බව.
(3) පිරිවැය සංඛ්‍යාධිකය.
(4) ඉඟා අදහන් සියලුම.

06 වන ප්‍රශ්නය

වර්ගමානයෙහි, ව්‍යාපාරික උග්‍රය ඉනා තරගකාර වන බැවින් එම තරගකාරීගිය ජය ගැනීම සඳහා අද්විතීය උපායමාර්ගයන් මිනුම ආකාරයක සංවිධානයකට අනිවාර්යයෙන්ම අවබා වේ. සංවිධානවලට ඒම නිෂ්පාදිත ය්‍යානයන් තිරෙමිදී (position) ව්‍යාපාර දියුණුකාරී ආකාරය වෙනස් කිරීමට අවබා වේ.

එම විසින් කළ පූජා ද:

- (a) මායිකල් පෙටර් (Michael Porter) ව අනුව විශේෂඩවල ඉල ය්‍යානය කිරීම (position) සඳහා ගාවා කරනු ලැබා ගැනු තරගකාර උපායමාර්ග (generic competitive strategies) ඇතැම(02) පැහැදිලි කරන්න. (අභ්‍යන්තරීය 04)
- (b) සාමාන්‍යයෙන් සංවිධානයක යිනු ලැබා තව මූලිකිරීම්වල (new initiatives) සේවකයින් විරුද්ධ වන්නේ ඇයිදුයි යන්නට යොමු දෙකක්(02) පැහැදිලි කරන්න. (අභ්‍යන්තරීය 04)
- (c) අන්සොෆ්ස් තාක්‍ය (Ansoff's Matrix) අනුව විශේෂඩ උපායමාර්ග වර්ග දෙකක්(02) පැහැදිලි කරන්න. (අභ්‍යන්තරීය 02)
(මුළු අභ්‍යන්තරීය 10)

(a) පිරිවැය නායකත්වය උපායමාර්ගය

මහා පරිමාණ ආර්ථික පිරිමුස්ම් තරහා සංවිධාන පිරිවැය නායකයන් වනු ඇත. පිරිවැය නායකත්ව ප්‍රමුඛයෙකු වීමට නම්, සංවිධානය මහා පරිමාණයෙන් සම්මත නිෂ්පාදනය කළ යුතු අතර මහා පරිමාණයෙන් බෙදා හැරීම සහ මහා අලෙවිකරණය නිශ්චිත යුතුය. එබැවින් ඔවුන්ට මහා පරිමාණ ආර්ථික පිරිමුස්ම් භුක්ති විඳිය හැකි අතර එමගින් වෙළඳපොලේ තරගකරුවන්ට වඩා අඩු වෙළඳපාල මිලක් ලබා ගත හැකිය.

ප්‍රශ්න උපායමාර්ගය

ප්‍රශ්න උපායමාර්ගය යනු පාරිභෝගික අවකෘතා හා ව්‍යවමනා තාප්තිමත් කිරීම පිළිස සංවිධාන විසින් තම භාණ්ඩ හා සේවාවන්වල වෙනස්කම් සිදු කිරීම නිෂ්පාදිත ප්‍රශ්නයයි.

(c)

- 1 වෙළඳපොල අල්ලා ගැනීම
- 2 නිෂ්පාදිත සංවර්ධනය
- 3 වෙළඳපොල සංවර්ධනය
- 4 විවිධාංගිකරණය

පසුගිය විභාග ප්‍රශ්න

2023 - ජනවාරි විභාගය

02 වන ප්‍රශ්නය

වර්තමානයේදී පාරිභෝක වෙනස්කම ගෝනුකාටගෙන බොහෝ සංවිධානවල කළමනාකරුවන් තම වනපාර කළමනාකරණයේදී විවිධ අභියෝගයන්ට මූලුන්පානු ලබයි. එබැවින්, පුදු කළමනාකරණ පරිවාත්‍යාම යෙදීමෙන් සහ ආයතනවල පැවත්තා ඇත්තා භාවිතය සඳහා නව තාක්ෂණයන් සහ උපායමාරුග අනුගමනය කරමින් තම ආයතන කළමනාකරණය කිරීමේ වගකීම කළමනාකරුවන් සඳහා වේ.

මත විසින් කළ ප්‍රශ්න දූ:


- (a) ගොරනුරු තාක්ෂණය, නවීන වනපාරික ලේඛකයේ අභියෝගයන් වි ඇති ආකාරය පැහැදිලි කරන්න. (අකෘතු 04)
- (b) විදාහංස කළමනාකරණ තාක්ෂණය මූල්‍යවත් දෙකක්(02) හඳුනා දක්වන්න. (අකෘතු 02)
- (c) **උපායමාරුගය තාක්ෂණයන් (roles) දෙකක්(02) පැහැදිලි කරන්න.** (අකෘතු 04)
(මුළු අකෘතු 10)

©JMC vLearning

(c)

- 1 උපායමාරුගය අනාගතය සඳහා සංවිධානයක් පුදුනම කිරීමට උපකාරී වේ
- 2 එය සංවිධානයක් අන් අයගෙන් වෙන්කර භූද්‍යා ගැනීමට උපකාරී වේ
- 3 එය සංවිධානයකට යම් ස්ථාවරත්වයක් සපයයි
- 4 උපායමාරුගය පොදු නිර්දේශ රාමුවක් ලෙස ක්‍රියා කරයි
- 5 එය අභ්‍යන්තර සහ බාහිර පෙළගැස්ම සඳහා සහය වේ
- 6 එය සංවිධානකමක ක්‍රියාවන්ට මග පෙන්වයි

©JMC vLearning



JMC vLearning
"your virtual learning partner"

57